


පුද්‍රාලය	011-2136600
ජොඩ්පොසි	011-2136650
Telephones	
ලේකම්	
යිසෙලෝර්	011-2136602
Secretary	
ඛන්ද	
ජොඩ්පොසි	011-2876169
Fax	011-2876181
බූෂ්‍ර තැපෑල	
මිල් - අනුශ්‍රාපන	info@psc.gov.lk
E-mail	
පෙරේ අධ්‍යාපන	
ඩිජ්‍යාලි තැපෑල	www.psc.gov.lk
Website	



ප්‍රති අංකය } PSC/EST/3/113.3 2013  
ඣොඩ් මූල්‍ය }  
My No.

ප්‍රති අංකය } TA/SA/20/2012  
ඣොඩ් මූල්‍ය }  
Your No.

දිනය } 2018.10. 04  
තික්ති }  
Date

රුතු සේවා කොමිෂන් සභා කාර්යාලය  
අර්ථාත් සේවා ආණෙක්කුම් අඩුවලකම  
OFFICE OF THE PUBLIC SERVICE COMMISSION

අංක 1200/9, රජමල්වත්ත පාර, බෙත්තමුලුල  
ඩිල්. 1200/9, මුදුවලවත්ත ව්‍යු, පත්තරමුලුල  
No. 1200/9, Rajamalwatta Road, Battaramulla

ලේකම්

සෞඛ්‍ය, පෝෂණ යහ දේශීය පෙරේදාය අමාත්‍යාංශය

අනු වෛද්‍ය සේවා අයන් MT-5 මහජන සෞඛ්‍ය පරින්ශක නොතුර හඳුව වන බැඳ්‍යා ගැනීමේ  
පරිජාරිය අනුමත කර ගැනීම

උක්ත කරුණ සම්බන්ධයෙන් තෙවෙ සමාඟ හා 2018.09.03 දිනැති ලිපිය හා බැඳ්ද.

02. ඒ අනු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද එම කොමිෂන් සභාංච්‍ය ලේකම්ගේ අත්සනීන් යුත් බැඳ්‍යා ගැනීමේ පරිජාරිය මුල් පිටපත මේ සමඟ එවුම්.

03. මේ පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස්, අදාළ බැඳ්‍යා ගැනීමේ පරිජාරිය මේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරන ලෙස් කාරුණිකව දන්වමි.

අර.වි.පි.එස්. ඩේමස්න

ජ්‍යෙෂ්ඨ පහකාර ලේකම් (ආයතන)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ

ලේකම් වෙනුවට

පිටපත්

1. ලේකම්, ජාතික වැශිෂ් හා සේවක සංඛ්‍ය කොමිෂන් සභාව - මුල් පිටපත මේ සමඟ එවුම්.
2. ආයතන අධ්‍යක්ෂ ජනරාල් - මුල් පිටපත මේ සමඟ එවුම්.

අයාධික, පෝරුණු සහ පැවත්ස අමාත්‍යාංශයෙහි දූතරු වෙවිදු යොවා ගන්නය සඳහා විභාග වැනිවා ගැනීම් පරිපාලන (මූද්‍රණ යොමු පරිග්‍රැන)

## 01. පම්බන්ධ වන ආයතන

1.1 දෙපාර්තමේන්තුව: ඇදාම මානව ත්‍රෑත්‍යාලාව.

1.2 අමාත්‍යාංශය: රෝජිය, පෝරුණු සහ පැවත්ස පෙන්වන අමාත්‍යාංශය  
යොමු අයය: TA/SR/20/2012

දිනය : .....

1.3 කළමනාකෘති යොවා අවස්ථා ජනරාල් විසින් පැහැදුව ඇතුළතා තිබුම්:

යොමු අයයය: DMS/0054 දිනය : 2013.12.31

යොමු අයයය: DMS/0054/PPSM දිනය : 2016.11.10

යොමු අයයය: DMS/0016/PPSM දිනය : 2018.02.20

1.4. ආයතන අඩුම්පෙ උග්‍රාලුණ් තිබැඳුණය :

යොමු අයයය: EST-3/RECRU/04/6645 දිනය : 2012.09.25

1.5. ප්‍රතිඵල විද්‍යුත් හා පැවත්ස යොමු මානව ත්‍රෑත්‍යාලය පැහැදුව නිර්දේශය:

යොමු අයයය : NSCC/4/13/SR/18 දිනය : 2017.07.14

1.6. රාජ්‍ය යොවා මාන්‍යාංශ යොමුව ඇතුළතේය:

යොමු අයයය: PSC/EST/3/1/13/3/2013 දිනය : 2016.09.22

PSC/EST/3/1/13/3/2013 2016.12.27

PSC/EST/03/1/93/2012 2017.05.30

PSC/EST/06-05/05/2016 2017.09.19

PSC/EST/3/1/13/3/2013 2018.05.18

PSC/EST/3/1/13/3/2013 2018.07.24

## 02. පත් සිරිම් බලධාරය :

රාජ්‍ය යොවා කොමිෂන් යොමුව විසින් බලධාර පවතින ලද යොමු, පෝරුණු සහ පැවත්ස පෙන්වන අමාත්‍යාංශයෙහි දේශීලු දේශීලු දේශීලු

## 03. යොවා ගණය පිළිබඳ විස්තර

3.1. යොවා ගණය : අනුරුද වෙවිදු යොවා - මින්න 02

3.2. ප්‍රේන්ති : III, II, I, අධි ප්‍රේන්තිය

3.3. පැවතින තාක්ෂණ පිළිබඳ ප්‍රාග්ධන තේවිව්‍යය :

අනුරුද වෙවිදු යොවා ගණයට අයත් මෙහෙන යොමුපරි ප්‍රාග්ධන අරමුණ සර් ගත් පරියර්ද යොමු කළමනාකරණය, ඔබ්වන සහ වෝ නොවන මෝග පාලනය, ආනාර යොමු, රු සැන්සාරයොමුව, අපුරුව පැලමාකරණය, ව්‍යානය පාලනය, ගොඩිඟුලි සහ ඉදිනිරීම් කළමනාකරණය, ආපැලු කළමනාකරණය, උසඹිප ප්‍රවර්ධන කාර්යයන් දිය තිරී, සියලුම විෂයන්ට ඇදාම මෙහෙන යොමු යොමු අභ්‍යන්තර ව්‍යාපෘති තිරීම සහ ස්ථාන්මාන තිරීම, ආවාරියටරයෙක් විශ්‍යයන් උරුනා පිළිවා විෂයන් තාක්ෂණ මෙහෙන සහ විස්තර ස්ථාන්මාන ප්‍රාග්ධනය සහ පැවතින ප්‍රාග්ධනය සහ විවෘත ස්ථාන්මාන තිරීම.

3.4. තාක්ෂණ පැවතිම් :

ප්‍රේන්තියන් ස්ථාන්මාන පැවතිම් සිදු යොකරන අතර, ඔම් යොවා ගණයට පැවතින තාක්ෂණ අත්‍යුත් සියලුම තාක්ෂණය පැවතියෙකු මින්න තාක්ෂණ පැවතියෙකු හා අයුලනාව පදනම් කොට මෙහෙන මින්න ප්‍රේන්තිය සිල්බර්යන් සිල්බර්යන් පැවතින මින්න පැවතිය හැක.

2

04. තත්ත්වයේ / තනතුරුවල යොහැරය : මෙම තනතුරු සිටීම හා විද්‍යාම වැඩුප්‍රේක් සහිතය.

සටහන - විද්‍යාම වැඩුප්‍රේක් තුම්ස පිළිබඳ යෝග විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය නිර්ණයකට යටත් විය කුණු ය.

#### 05. වැඩුප්‍රේක්

5.1. යොහැර ගණයට ඇදාං වැඩුප්‍රේක් යෙත පෙනෙය : MT 5 - 2016

5.2. වැඩුප්‍රේක් පරිමාවය :

රු. 31,635 - 10 × 445 - 11 × 660 - 10 × 730 - 10 × 750 = 58,145

5.3. යොහැර ගණයට ඇදාං ගෞනී තුම්ස හා ගෞනී තුම්ස ඇදාං මායිම වැඩුප්‍රේක් පියවර :

ජෞනීය	ඇදාං ආරම්භක වැඩුප්‍රේක් පියවර	ආරම්භක වැඩුප්‍රේක් තෙවළ (රු.)
III	පියවර 01	රු. 31,635/-
II	පියවර 12	රු. 36,745/-
I	පියවර 23	රු. 44,075/-
අධි ගෞනීය	පියවර 32	රු. 50,615/-

සටහන :- පූරුෂ කාලය තුළු රාජ්‍ය පරිපාලන ව්‍යුහලේ 03/2016 අනුව දීමනාවක් ගෙවනු ඇත. (රජය විසින් තෙවළ ඇත්ත අනුමත කරනු ලබන වැඩුප්‍රේක් ප්‍රතිපාදන නිර්මාණ වෙළැස් විය නැත.)

#### 06. යොහැර ගණයට අයන් තනතුරු -

6.1. අනුමත තනතුරු භාම, අනුමත තනතුරු සංඛ්‍යාව හා එවාට් පැවතෙන කාර්යයන් - අභ්‍යන්තර - 01

6.2 එකාබද්ධ නිලධාරී යොහැර :

- ❖ මගපාන මසාබිජ පරීක්ෂක - 165
- ❖ පරිපාලන මහජන මසාබිජ පරීක්ෂක - 02
- ❖ ආචාර්ය මහජන මසාබිජ පරීක්ෂක - 09
- ❖ භාගාර හා පාපා පරීක්ෂක - 32

ජෞනීය ගෞනීය උයය සිරිලේ කාර්යය සඳහා III, II, I හා අධි ගෞනීය පියලුල එකාබද්ධ නිලධාරී සංඛ්‍යාවට අයන් යොහැරයි.

#### 07. බිඳවා ගනීමේ තුම්ස

7.1. බිඳවා ගනීනා ප්‍රතිශතය :

යොහැර	ප්‍රතිශතය
ලිඛිත	100%
සිම්ඩ්	-
කුසලතා	-

2

## 7.2. විවෘත බදුවා ගැනීම

### 7.2.1. බදුවා ගන්නා ලේඛිය : III ලේඛිය

#### 7.2.2. පුද්ගලිකම් :

##### 7.2.2.1. අධිකාරක පුද්ගලිකම් / විෂයාලික පුද්ගලිකම් :

අභ්‍ය අංකය	තනතුරු	අධිකාරක / විෂයාලික පුද්ගලිකම්
01.	මහත්ම සෞඛ්‍ය පරිජ්‍යක	<p>සිංහල / දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව සහ හවත් එක් විෂයකට සම්මාන කාමාර්ථිය සහිතව ඉංග්‍රීසි භාෂාව දී ඇතුළුව විෂයන් 06 කින් මෙවරකට තොවැසි වාර්ගීකාරී අවශ්‍යතා පොදු සහතික පත්‍ර (කාමාන්‍ය පෙනු) විභාගය සම්බෝධන සහ</p> <p>අධිකාරක පොදු සහතික පත්‍ර (උසක් පෙනු) විභාගය, පිටු විද්‍යාව හෝ සංපූර්ණ ගණිතය විෂයට සම්මාන කාමාර්ථියක් සහිතව හොරික විද්‍යාව, රසායන විද්‍යාව, කාම් විද්‍යාව යන විෂයන් අදාළන් විෂයන් 02 ත් එකවර සම්බෝධන සහ</p> <p>මහත්ම සෞඛ්‍ය පරිජ්‍යක තනතුරු තාර්යාලාරයට පැවත්වා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය සෙවීදා අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන විසර එකත්මානක පුර්ණකාලීන ව්‍යාප්තියමය විශ්ලේෂණ (අනුෂ්‍රාප්‍ය) පාදනාලාව් සාර්ථකව තදුරු දිජ්ලේට්‍රු සහතිකය ලබා තිබිය යුතුය.</p>

#### 7.2.2.2. පැපපුරුද්ද : අලුතු නොවේ

#### 7.2.2.3. කායික පුද්ගලිකම් :

- i. සාම ඇංජේෂනයෙකුම ශ්‍රී ලංකාවේ ශිෂාම පුදේශයක සේවය කිරීමටත්, තනතුරු රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවක් ගාරීකා හා මානවීක යෝග්‍යතාවයක් පුත්ත විය යුතුය.
- ii. උස අධි ර ඩී. අඟල් 02 හෝ රටි වැඩි විය යුතුය.

#### 7.2.2.4. වෙනත් :

- i. ශ්‍රී ලංකාවේ පුරුව්සේයකු විය යුතුය.
- ii. ප්‍රයුම්කරුවන් විකිණී විරිතයක් පුත්ත විය යුතුය.

### 7.2.3. වයස :

7.2.3.1 අවම සීමාව : අවුරුදු 18      7.2.3.2 උපරිම වයස සීමාව : අවුරුදු 30

### 7.2.4. ඔද්‍යා ගැනීමේ ක්‍රමය :

#### පූහුණුවට බිඳවා ගැනීම

පූහුණුව සඳහා බිඳවා ගනු ලබන සංඛ්‍යාව, සලකා ටිලනු ලබන වර්ෂයේදී පෙළව විද්‍යා හෝ ගොඩික විද්‍යා විෂය බාරාවෙන් සම්මුඛ පරිජ්‍යාලයට පෙනී සිටින මුළුක පූහුණුවම් සහිත අයදුම්කරුවෙන් සංඛ්‍යාවට හා එක් එක් පළාත ඇතුව පවතින පුරුණ්‍යාවූ සංඛ්‍යාවට සම්බුද්‍යාවින් එක් එක් විෂය බාරාවෙන් ඉගැලුම Z අයය ලබාගත්තා අයදුම්කරුවෙන් අදුරින් පළාත් පදනම්න් හෝරා ගනු ලැබේ.

වර්ෂ දෙකක නෑව් රේට විද්‍යා වර්ෂ ගණනක ප්‍රතිච්චද මත පූහුණුව සඳහා බිඳවා ගනු ලබන්නේ හම්. සලකා ටිලනු ලබන විෂයවල පෙළව විද්‍යාවින් හෝ ගොඩික විෂය බාරාවෙන්ගත් සම්මුඛ පරිජ්‍යාවට පෙනී සිටින මුළුක පූහුණුවම් සහිත අයදුම්කරුවෙන් සංඛ්‍යාවට හා එක් එක් පළාත ඇතුව පවතින පුරුණ්‍යාවූ සංඛ්‍යාවට සම්බුද්‍යාවින් බෙඳු එක් එක් විෂය බාරාවෙන් ඉගැලුම Z අයය ලබාගත්තා අයදුම්කරුවෙන් අදුරින් පළාත් පදනම්න් හෝරා ගනු ලැබේ.

#### සටහන-

1. අ.සා.ස (උ.පෙපු) පූහුණුවම් මත පූහුණුව සඳහා අයදුම්පත් සඡුවන වර්ෂයන් සොඩ් විෂය හා අමාත්‍යාංශයේ පෙළාම් විසින් තීර්ණය කරනු ලැබේ.
2. රජයේ ගැසට් පෙළේදේ පළ හිරිම හෝ ප්‍රසිද්ධ ප්‍රවිත්පත් දැන්වීම පළ හිරිම සහ විඩි අධිවිධයේ පළ හිරිම මගින් පූහුණුව සඳහා සිංහ නිලධාරීන් බිඳවා ගැනීමට අයදුම්පත් ක්‍රියාවත්තු ලැබේ.
3. පූහුණුවට බිඳවා ගනු ලබන සිපුන්ගේ සංඛ්‍යාව ඇතුව ඉගැලුම Z අයය ලබාගෙන ඇති අයදුම්කරුවෙන්ගත් සොඩ්, පෝෂණ සහ දේශීය පෙවුදා අමාත්‍යාංශයේ ලේකම් විසින් තීර්ණය කරනු ලබන අයදුම්කරුවෙන් ප්‍රමාණයක් සොඩ්, පෝෂණ සහ දේශීය පෙවුදා අමාත්‍යාංශයේ පෙළාම් විසින් පත්‍රකරනු ලබන ප්‍රතික්‍රියා මෙහෙයුම් සඡුවනු ලැබන අතර මිවුන්ගේ අයිත්‍ය හා වෙනත් පූහුණුවම් පරියා හිරිම සඳහා පමණක් එම සම්මුඛ පරිජ්‍යාවන්ගේ සිදු කරනු ලැබේ. ( සම්මුඛ පරිජ්‍යාවන්ගේ පෙළාම සඡුවනු ලබාදෙනු හා ලැබේ)

#### පූහුණුවට බිඳවා ගැනීමට අදාළ සොන්දේසි

- (i) පුරුණ පක්ෂයට පමණක් අයදුම් කළ හැකිය
- (ii) ද්‍රව්‍යෙන් සිනාම ප්‍රාදේශීය සේවිය හිරිමට බැඳු සිරිය යුතු ය. මගින් අයදුම් කරන පළාත තුළ පූහුණුවම් සම්පූර්ණ කර සිංහ යුතු දිනට ප්‍රතික්‍රියා මූලික අභ්‍යන්තර පදිංචි සිටිය යුතු ය.
- (iii) පූහුණුවට බිඳවා ගනු ලබන දිනට විශේෂවිද්‍යාල හෝ වෙනත් ආයතනයක පුරුණාකාලීන පාස්ට්‍රාලාවන් සඳහා මියාපදිංචි වී මොසිරිය යුතුය.
- (iv) පූහුණුව සඳහා අයදුම්පත් සැදුවෙම් සිංහිදෙනයේ පූහුණුවම් සම්පූර්ණ කර සිංහ යුතු තිබා සැදුවෙන් සැදුවෙන දිනට පූහුණුවම් සැම්පූර්ණ සිංහ යුතුය. එමගින්ම අයදුම්කරුවෙන් විසින් පූහුණුවම් සහනාථ හිරිම සඳහා අදාළ සහනිකවල පිටපත් අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ය.
- (v) III වන හෝත්තියට බිඳවා ගැනීම
 

විශේෂීය පූහුණු පාස්ට්‍රාලාවන් සාර්ථකව සම්පූර්ණ කරනු ලබන සිංහ නිලධාරීන්ගේ ගැනීමා අනුපිළිවෙල, පූහුණුවට බිඳවා ගැනීමේදී සලකා ටිලනු ඇතුළු පළාත හා එක් එක් තහනුම් පවතින පුරුණ්‍යාවූ ප්‍රමාණය ඇතුව III වන හෝත්තියට බිඳවා ගනු ලැබේ.

7.2.4.1 ලිඛිත විභාගය : අදාළ නොවේ

7.2.4.2 වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ

7.2.4.3 යෝගෙනුට ඇතුළුම් සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ

7.2.4.4 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : (ලංකා මො දෙන නොලැබේ.)

7.2.4.4.1. සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මත් බලධාරය පත් කරන බලධාරය :

සෞඛ්‍ය, පෝෂණ හා දැක්කා වෙළඳ අමාන්‍යාජයේ ලේකම්

7.2.4.4.2 ඉටු කර ගැනීමට අපේක්ෂා අරමුණු :

විද්‍යා ගැනීමේ පරිපාටිය හා රේඛ අනුකූලව ප්‍රසිද්ධ කරනු ලබන ගැසට් තීවෙළුනයේ සඳහන් පුදුප්‍රකාශ සපුරා සිංහ දායි පරිභා හිරිම සහ සායි යෝගෙනුට පරික්ෂා හිරිම

සටහන : සම්මුඛ පරික්ෂණය සඳහා කඩවීය දුනු අයදුම්කරුවන් සංඛ්‍යාව; අවස්ථාන්වීත පරිදී අදාළ පුරුෂ්පාත්‍ර සංඛ්‍යාව අනුව පත් හිරිම බලධාරයා විසින් තීරණය කරනු ලබයි.

7.2.5 අයදුම්පත් කැඳවීමේ තුළය :

රජයේ ගැසට් පත්‍රයේ දැනුවේම් පළධාරීම හෝ ප්‍රසිද්ධ දැනුවේම් පළධාරීම සහ වෙත අඩවියේ දැනුවේම් පළධාරීම මතින්

7.3 සීමිත බිඳීම් ගැනීම : අදාළ නොවේ

08. සාර්කෑස්‍යමතා සඩුවම්

8.1

කුමන සාර්කෑස්‍යමතා සඩුවම් නො වශ	සාර්කෑස්‍යමතා සඩුවම් සමඟ රේඛ දැනුවේම් නොපමණ විසර ගණකයට පෙරදු	සාර්යාය්‍යමතා සඩුවම් ද්‍රව්‍යවාසි ලිඛිත පරික්ෂණය / වෘත්තීය පරික්ෂණය / සහිත යාධිමාලාව / වෙනත්
1 වන සාර්කෑස්‍යමතා සඩුවම	III ලේඛ්‍යවට විද්‍යාගෙන විසර දැන (03) න් ගණවීමට පෙර	ලිඛිත පරික්ෂණයයි.
2 වන සාර්කෑස්‍යමතා සඩුවම	II ලේඛ්‍යවට උසස්වී විසර දැන (03) න් ගණවීමට පෙර	ලිඛිත/වාචික/ප්‍රාග්ධික පරික්ෂණයයි.
3 වන සාර්කෑස්‍යමතා සඩුවම	I ලේඛ්‍යවට උසස්වී විසර පන (05) න් ගණවීමට පෙර	ලිඛිත පරික්ෂණයයි.

( එක් එක් සාර්කෑස්‍යමතා සඩුවම් වෙත අදාළ විෂය හිරිඳුකෙන් ආමණුම 2-I, 2-II , 2-III යෙදාත් වේ. )

8.2 කාර්යක්ෂමතා කඩිඉම් පවත්වීනු ලබන්නේ කොපමතා කාලයකට වර්ත්ද ? වර්ෂයකට දෙවරන්

8.3 කාර්යක්ෂමතා කඩිඉම්වලට අදාළ පරිස්ථිති පවත්වීනු ලබන බලධාරක් කළුරුන්ද :

1 වන කාර්යක්ෂමතා කඩිඉම - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය තෙවැනු අමාත්‍යාංශයේ උග්‍රම්

2 වන කාර්යක්ෂමතා කඩිඉම - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය තෙවැනු අමාත්‍යාංශයේ උග්‍රම්

3 වන කාර්යක්ෂමතා කඩිඉම - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය තෙවැනු අමාත්‍යාංශයේ උග්‍රම්

## 2. (අ) කාර්යක්ෂමතා කඩිඉම් විභාගය

ඒක එක බිඳවා ගැනීමේ පරිපාරිය යටතේ අනුරූප වන කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණයේ විෂයන්	
පැරණි බිඳවාගැනීමේ පරිපාරිය	නව බිඳවාගැනීමේ පරිපාරිය
(1). I කාර්යක්ෂමතා කඩිඉම් විභාගය හා අදාළකම්කාලීන පරික්ෂණය	(1). I කාර්යක්ෂමතා කඩිඉම් විභාගය • ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාරික රිනි • මුදල රෙගුලාසි
<ul style="list-style-type: none"> <li>• විෂය ක්ෂේත්‍රයට අදාළ (ලිඛිත, වාචික, ප්‍රායෝගික)</li> <li>• ආයතන සංග්‍රහය හා මුදල රෙගුලාසි</li> </ul>	<ul style="list-style-type: none"> <li>• විෂයානුවද්ධි (ලිඛිත, වාචික, ප්‍රායෝගික)</li> <li>• ආයතන සංග්‍රහය</li> <li>• මුදල රෙගුලාසි</li> </ul>
(2). II වන කාර්යක්ෂමතා කඩිඉම් විභාගය	(2). II කාර්යක්ෂමතා කඩිඉම් විභාගය → • විෂයානුවද්ධි (ලිඛිත, වාචික, ප්‍රායෝගික) • ආයතන සංග්‍රහය • මුදල රෙගුලාසි
	(3). III කාර්යක්ෂමතා කඩිඉම් විභාගය • විෂයානුවද්ධි (ව්‍යුහගත රුවනා)

(අ). පැරණි බිඳවා ගැනීමේ පරිපාරිය අනුව පළමු කාර්යක්ෂමතා කඩිඉමෙන් ආයතන සංග්‍රහය හා මුදල රෙගුලාසි විෂය සමඟ නිලධාරීන් මෙම බිඳවාගැනීමේ පරිපාරිය අනුව පළමු කාර්යක්ෂමතා කඩිඉමෙන් නිදහස් කරනු ලැබේ.

(ඇ). මෙම බිඳවා ගැනීමේ පරිපාරිය බිමාක්මක වන දැනට පෙර පැවති බිඳවා ගැනීමේ පරිපාරිවල විධිවිධාන යටතේ දෙවන කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණයෙන් ඇමත් විය යුතු නිලධාරීන්, පැවති බිඳවා ගැනීමේ පරිපාරියට අනුව දෙවන කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණයෙන් එක් එක් විෂයානුවර් අනුරූප වන මෙම බිඳවා ගැනීමේ පරිපාරිය යටතේ පැවතිවෙන දෙවන කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණයෙන් සමඟ විෂයානුවර් දෙවන කාර්යක්ෂමතා කඩිඉම් සම්පූර්ණ කළ යුතුය. අනුරූප විෂයයක් ඉහත සඳහන් විභාගෙහි දැක්වා ඇති පැවති බිඳවා ගැනීමේ පරිපාරිය අනුව දෙවන කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණයෙන් අනුරූප විෂයන් සමන්වී ඇත්තෙම්

එම වියයක් පමණක් නව බිඳවා ගැනීම් පරිපාලිය යටතේ සම්බැංම් අවශ්‍යතාවයන් තිදුත් කරනු ලැබේ.

(ඉ) නව බිඳවාගැනීමේ පරිපාලිය බලාත්මක වන දිනට | ගෞනියේ වසර 05 ත සඳහා යෙදා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් සඳහා තුන් වන කාර්යක්ෂමතා කිහිපිම සම්බැංම් අවශ්‍යතාවයන් තිදුත් කරනු ලැබේ.

(ඇ) මෙහි උපයේද අංක (ඇ) හි සඳහන් පරිදි සමය් විය යුතු කාර්යක්ෂමතා කිහිපිම පරිත්ත්වය වෙනස් එවැනි ද සම්ත විය යුතුව සිංහ කාර්යක්ෂමතා කිහිපිම පරිත්ත්වයට අනුව සාලුස්ථිතාව වෙනස් නොවේ.

### (ආ) තිදුත් සිරීම

අව්‍යාප කනුහරෙහි යෝධය කරන තිලධාරීන් ජාලික සොඩිය විද්‍යාත්තය විසින් පවත්වනු ලබන ඉගත්වීම් පිළිබඳ මාස 1 තෙක ප්‍රහාරු පාදමාලාව කාර්යක්ව නිම කර නිවීම හෝ තැනිදිය හා ව්‍යාපෘතිය අධ්‍යාපන කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන මාස 1 ගෙට කොඩ් ඉගත්වීම් පිළිබඳ පාදමාලාවක් හඳුරා රිඛී නම් ||| වන කාර්යක්ෂමතා කිහිපිම විනාශයන් තිදුත් කරනු ලැබේ.”

## 09. කාජා ප්‍රවේශනයට

### 9.1

භාෂාව	ලබාගත යුතු ප්‍රවේශනයට
01 රාජ්‍ය කාජාව	උපන කාජාවක් නොවන කාජා මාධ්‍යකින් යෝධයට බැඳුනු තිලධාරීන් විසින් නියමිත රාජ්‍ය කාජා ප්‍රවේශනයට පරිවාස කාලය තුළදී ලබාගත යුතුය.
02 අනෙකු රාජ්‍ය කාජාව	රාජ්‍ය. විකුණුව 1/2014 හා ඊට ආනුජාතික ව්‍යුහලේ අනුව නියමිත මට්ටමේ ප්‍රවේශනයට ලබාගත යුතුය.

## 10. ගෞනි උසස් කිරීම් :

### 10.1 ||| වන ගෞනියේ සිට ||| ගෞනියට උසස් කිරීම

#### 10.1.1 කාමානය කාර්ය කාධිනය අනුව :

##### 10.1.1.1 සපුරාලිය යුතු පුදුතැම් :

- පත්වීම සේරු කර තිබේ.
- යෝධා ගණයේ ||| ගෞනියේ අවම වශයෙන් වසර දහය (10) ත සඳු ය හා සභාවුද්‍යාක යෝධා කාලයක් සම්පූර්ණ කර කිහිපිම කා නියමිත වැටුප් විරිධි දැනයේ (10 ක්) උපයාගෙන තිබේ.
- සභාවන කාර්යකාධින ඇගයීමේ පරිපාලිය අනුව උසස් කිරීමේ දිනට පෙරාදුව වූ වසර දහය (10) ක් තුළ සභාවුද්‍යාක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය කාධිනයක පෙන්වුම් කර කිහිපිම.

✓

- iv. උසස් කිරීමේ දිනට පුර්වායන්හාතම විසර පහ (05) තුළ සංඛ්‍යා යෙදී තාලුයක් සම්පූර්ණ කර ගිවිම.
- v. අදාළ මට්ටමේ අභ්‍යන්තරය පාඨ භාෂා ප්‍රවීනතාව ලබාගෙන ගිවිම.
- vi. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය නියමිත දිනට සමඟ වි ගිවිම.

#### 10.1.1.2 උසස් කිරීමේ තුම්ය :

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් || ගෞන්තියට උසස් කිරීම සඳහා පත්‍රකිරීම් බලුදිරෝ වෙත අදාළ නිලධාරය විසින් නියමිත ආකෘති පැවැත්‍ය පුදුසුකම් ඉල්ලීමක් කරනු ලැබුවේ. පත්‍රකිරීම් බලුදිරෝ විසින් පුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනුදාර්ථ පුදුසුකම් ලබන දින සිට ව්‍යුහාත්මක වන පරිදි සිදු කරනු ලැබේ.

#### 10.2 II ගෞන්තියේ සිට I ගෞන්තියට උසස් කිරීම

##### 10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව :

###### 10.2.1.1 සපුරාලිය පුදු පුදුසුකම් :

- i. සේවා ගණයේ || වන ගෞන්තියේ අවම වශයෙන් විසර දානය(10)ක සංඛ්‍යා හා සංඛ්‍යා යෙදී තාලුයක් සම්පූර්ණ කර ගිවිම හා නියමිත වැඩුප්‍රේච් ව්‍යුහයක් (10 ක්) උපයාගෙන ගිවිම
- ii. අනුමත කාර්ය සාධනය ඇගයීමේ පරිපාරිය අනුව උසස් කිරීමේ දිනට පෙරාදාව වූ විසර දානය (10) ක් තුළ සංඛ්‍යා යෙදී යෙදීමේ මට්ටමේ හෝ එව ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර ගිවිම
- iii. උසස් කිරීමේ දිනට පුර්වායන්හාතම විසර පහ (05) තුළ සංඛ්‍යා යෙදී තාලුයක් සම්පූර්ණ කර ගිවිම
- iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය නියමිත දිනට සමඟ වි ගිවිම

###### 10.2.1.2 උසස් කිරීමේ තුම්ය :

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් | ගෞන්තියට උසස් කිරීම සඳහා පත්‍රකිරීම් බලුදිරෝ වෙත අදාළ නිලධාරය විසින් නියමිත ආකෘති පැවැත්‍ය පුදුසුකම් ඉල්ලීමක් කරනු ලැබුවේ. පත්‍රකිරීම් බලුදිරෝ විසින් පුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනුදාර්ථ පුදුසුකම් ලබන දින සිට ව්‍යුහාත්මක වන පරිදි සිදු කරනු ලැබේ.

#### 10.3 I ගෞන්තියේ සිට ඇධි ගෞන්තියට උසස් කිරීම

##### 10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

###### 10.3.1.1 සපුරාලිය පුදු පුදුසුකම් :

- i. සේවා ගණයේ | වන ගෞන්තියේ අවම වශයෙන් විසර දානය(10)ක සංඛ්‍යා හා සංඛ්‍යා යෙදී තාලුයක් සම්පූර්ණ කර ගිවිම හා නියමිත වැඩුප්‍රේච් ව්‍යුහයක් (10 ක්) උපයාගෙන ගිවිම
- ii. අනුමත කාර්ය සාධනය ඇගයීමේ පරිපාරිය අනුව උසස් කිරීමේ දිනට පෙරාදාව වූ විසර දානය (10) ක් තුළ සංඛ්‍යා යෙදී යෙදීමේ මට්ටමේ හෝ එව ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර ගිවිම

iii. උසයේ කිරීමේ දිනට පුර්වාසන්නම විසර පහ (5) තුළ සතුවැලුයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ

iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය තියෙන් දිනට සමත් වි තිබේ

#### 10.3.1.2 උසය කිරීමේ ප්‍රමාණ :

පුදුහාම් සම්පූර්ණ කරන නිලධාරයන් අධි ග්‍රෑන්ඩ්‍යට උසය කිරීම සඳහා පත්විත් බලධාරා වෙත අදාළ නිලධාරයා විසින් නියමිත ආකෘති පත්‍රය අනුව ඉල්ලුම් කරනු ලැබුවිට. පත්විත් බලධාරයා විසින් පුදුහාම් පරීක්ෂා කිරීමෙන් පහතරාව පුදුහාම් මුහුර්ත තිබන දින සිට හියාත්මක වන පත්දී සිදු කරනු ලැබේ.

#### සංලාංශය

සාමාජික මට්ටමේ කාර්ය සාධනය අනුව උසය කිරීමේදී තියෙන් දිනට පාරීක්ෂමතා කඩුම් සමත් නොවන නිලධාරීන්හි උසයට් පුදුහාම් පාරීක්ෂා සාධනය විමෙව පුමාද වූ කාලයට සමාන කාලයකින් පුමාද කළ යුතු ය.

### 11. සන්දුරුවලට පත් කිරීම

#### 11.1 පුදුහාම්

භාග්‍යාතුරු	පුදුහාම්	නොරා ගණ ලබන ආකෘති
පරිභාළන මහජන සෞඛ්‍ය පරීක්ෂක	<p>(i). මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරෙන් සැරිර කරන ලද නිලධාරයා විය යුතුය.</p> <p>(ii). මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුල් මූලික ඇත්ත්‍යාමීය අයන් නිලධාරයා විය යුතුය.</p> <p>(iii). පරිභාළන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරෙන් කාර්ය භාරාවි අදාළව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය තොටුප ඇමාරත්සා මධ්‍ය මෙහෙයුවනු ලබන තොටුපාදික පුර්ණකාලීන පුහුණු පාදමාලාව සම්පූර්ණ කර තිබේ.</p> <p>(iv) අයදුම්පත් කැඳවීන අවසාන දිනට පුර්වාසන්න විසර පහක (5) සතුවැලුයක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.</p>	<p>අභ්‍යන්තර විදුලුත් මගින් / රුපයේ ගැසට්/පතුය/ පුසිද්ධි දැනුම්මේ මගින් අයදුම්පත් කැඳවා පුදුහාම් මිලන් අයදුම්කරුවෙන් පහත සඳහාන් ලඟාණු දැමී තුමෙක පදනම් කර ගතිම්ත් විෂ්ඨගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තොරා ගැනේ.</p> <p><b>එකුණු තුමෙක තුමෙක</b></p> <p>සේවා පළපුරුද්ද (ලුපරිම තුනු 50)</p> <p>දුයේ ඇධිකාරා පුදුහාම් (ලුපරිම තුනු 20)</p> <p>විශේෂ තුයලාතාවියක් (ලුපරිම තුනු 10)</p> <p>ඉංග්‍රීසි භාෂා ප්‍රවීත්තතාවය (ලුපරිම තුනු 15)</p> <p>සම්මුඛ පරීක්ෂණයක්ද දැක්වන තුයලාතාවය (ලුපරිම තුනු 05)</p> <p>සටහන -</p> <p>1. ඉහත විගුවෙන් දැක්වන තුනු ලබාදෙන තිරෝණයක් යුතු වෙත් කර ඇති ලුපරිම ලඟාණු පුමාණයක් ඇතුළත්. එක් එක් යෝග්‍යතාව ඇගයිංම් සම්මුඛ පරීක්ෂණය සඳහා සටහීනාග්‍රැම් පරීක්ෂණය සඳහා සේවා පරිභාළනය තැබෙන ප්‍රමාණය පුදුහාම් ප්‍රමාණය පුදුහාම් ප්‍රමාණය පුදුහාම් ප්‍රමාණය පුදුහාම් ප්‍රමාණය පුදුහාම් ප්‍රමාණය</p>

		<p>කැඳවීමේ නිලධාරය අනුමත කරන ලබන ඇවශ්‍යතාවේදී සොඩු, පෝෂණ හා දේශීය වෛවෙන අභ්‍යන්තරයේ ප්‍රේක්ෂම විසින් අනුමත කරන ලැබේ.</p> <p>2. පුරුෂ්පාඩි යාචිකාව මෙන් උදාග්‍රහණයක් හෝ පර් (05) දෙශීය තොටීම් යාචිකාවක් යෝගසතාව ඇගැසීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීන ලැබේ.</p> <p>යෝගසතාව ඇගැසීමේ සම්පූර්ණ පරීක්ෂණයක් ලබා ගන්නා මූලි ලක්ෂණවල තුළ ආකෘතිවිල අනුව හා පවතින පුරුෂ්පාඩි යාචිකාව අනුව අයදුම්කරුවෙන් තහවුරු සඳහා පත් කරන ලැබේ.</p>																														
භාවිතය මිහාරන යොඩා පරීක්ෂණ	<p>(i). මහජන යොඩා පරීක්ෂණ තහතුරෙහි ස්ථීර කරන ලද නිලධාරියෙකු වීම</p> <p>(ii). මහජන යොඩා පරීක්ෂණ නිලධාරි තහතුරේ    ලේඛනීයට අයන් කාර්යක්ෂමතා යැඩුම යමන්    වහ ලේඛනීය හෝ එටි ඉහළ නිලධාරියෙකු විය යුතුය.</p> <p>(iii). අයදුම්පත් කැඳවීන අවසාන දිනට පුරුෂ්පායන් වසර පතක (5) සහ පුරුෂ්පායන් සේවා කාලයක් සම්පූර්ණ කර රිසිය යුතුය.</p>	<p>අභ්‍යන්තර විකුලුව්/ රජයේ ගැසට් පැතුයේ/ පුසිද්ධ දැන්වීම් පල කිරීම මගින් අයදුම්පත් සංළුදා පුදුස්කම්ලත් අයදුම්කරුවෙන් යෝගසතාව ඇගැසීමේ සම්මුඛ පරීක්ෂණයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් තොරා ගැනීම්.</p> <p>යෝගසතාව ඇගැසීමේ සම්මුඛ පරීක්ෂණයේ මත්‍යුණු දීමේ තුම්ය</p> <table> <thead> <tr> <th>ලක්ණු ලබාදුන නිර්ණායකන්</th> <th>උපරිම ලක්ණු ප්‍රමාණය</th> </tr> </thead> <tbody> <tr> <td>අමතර සේවා පැලපුරුදේදු</td> <td>40</td> </tr> <tr> <td>ඉගැන්වීමේ පැලපුරුදේදු</td> <td>10</td> </tr> <tr> <td>අමතර අධිකාපන පුදුස්කම්</td> <td>20</td> </tr> <tr> <td>විශේෂ තුළ තුළයාවන්</td> <td>10</td> </tr> <tr> <td>ඉංග්‍රීසි භාෂා පුරුණතාවය</td> <td>15</td> </tr> <tr> <td>සම්මුඛ පරීක්ෂණයේදී දක්වන තුළතාවය</td> <td>05</td> </tr> <tr> <td></td> <td>100</td> </tr> </tbody> </table> <p>ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලක්ණු ලබාදීමේ තුම්ය</p> <table> <thead> <tr> <th>ලක්ණු ලබාදුන නිර්ණායකන්</th> <th>උපරිම ලක්ණු ප්‍රමාණය</th> </tr> </thead> <tbody> <tr> <td>අංමිණා හා පුවිෂ්දවීම්</td> <td>5</td> </tr> <tr> <td>පොරුණය හා භාඩි පාලනය</td> <td>5</td> </tr> <tr> <td>සන්නිවේදනයේ පැහැදුම් බිඩි</td> <td>5</td> </tr> <tr> <td>කාල කළමනාකරණය</td> <td>5</td> </tr> <tr> <td>ඉදිරිපත් සිරිලම් හිළුප තුම හාවිකය</td> <td>5</td> </tr> <tr> <td></td> <td>25</td> </tr> </tbody> </table>	ලක්ණු ලබාදුන නිර්ණායකන්	උපරිම ලක්ණු ප්‍රමාණය	අමතර සේවා පැලපුරුදේදු	40	ඉගැන්වීමේ පැලපුරුදේදු	10	අමතර අධිකාපන පුදුස්කම්	20	විශේෂ තුළ තුළයාවන්	10	ඉංග්‍රීසි භාෂා පුරුණතාවය	15	සම්මුඛ පරීක්ෂණයේදී දක්වන තුළතාවය	05		100	ලක්ණු ලබාදුන නිර්ණායකන්	උපරිම ලක්ණු ප්‍රමාණය	අංමිණා හා පුවිෂ්දවීම්	5	පොරුණය හා භාඩි පාලනය	5	සන්නිවේදනයේ පැහැදුම් බිඩි	5	කාල කළමනාකරණය	5	ඉදිරිපත් සිරිලම් හිළුප තුම හාවිකය	5		25
ලක්ණු ලබාදුන නිර්ණායකන්	උපරිම ලක්ණු ප්‍රමාණය																															
අමතර සේවා පැලපුරුදේදු	40																															
ඉගැන්වීමේ පැලපුරුදේදු	10																															
අමතර අධිකාපන පුදුස්කම්	20																															
විශේෂ තුළ තුළයාවන්	10																															
ඉංග්‍රීසි භාෂා පුරුණතාවය	15																															
සම්මුඛ පරීක්ෂණයේදී දක්වන තුළතාවය	05																															
	100																															
ලක්ණු ලබාදුන නිර්ණායකන්	උපරිම ලක්ණු ප්‍රමාණය																															
අංමිණා හා පුවිෂ්දවීම්	5																															
පොරුණය හා භාඩි පාලනය	5																															
සන්නිවේදනයේ පැහැදුම් බිඩි	5																															
කාල කළමනාකරණය	5																															
ඉදිරිපත් සිරිලම් හිළුප තුම හාවිකය	5																															
	25																															

		<p><b>සටහන</b></p> <p>1. ඉහත විගුවල දැක්වෙන ලෙඛනු ඉඩාලන නිර්ණයකායෙන් යදානා වේන් ගර ඇති උපරිම උධ්‍ය ප්‍රමාණයක් ඇතුළත, එක් එක් සෝගකාව් ආගයේමේ සම්මුළු පරිජ්‍යනය සහ ප්‍රායෝගික පරිග්‍යනය යදානා සහිත්තාරාත්මක ලෙඛනු පරිජ්‍යාවිය, අයදුම්පත් කැඳවීමේ තිබුදුනය අනුමත කරනු ලැබේ අවස්ථාවේදී සාමාජික, පෙශේෂන හා උදිස්‍ය පෙළඳ පෙළඳ අමුත්‍යාංශයේ ප්‍රාග්ධන විසින් අනුමත කරනු ලැබේ.</p> <p>2. පුරුෂායු සංඛ්‍යව් මෙහේ දෙගුණායක් හෝ පස් (05) දෙනෙකුට ගොවැනි සංඛ්‍යවක් සෝගකාව් ආගයේමේ සම්මුළු පරිග්‍යනය සහ ප්‍රායෝගික පරිග්‍යනය යදානා කැඳවීමු ලැබේ.</p> <p>සෝගකාව් ආගයේමේ සම්මුළු පරිග්‍යනයක් හා ප්‍රායෝගික පරිග්‍යනයක් ලබා ගෙන්නා මූල්‍ය ලෙඛනු වල ඇතුළතා අනුවිතිවල් අනුව හා පවතීන පුරුෂායු සංඛ්‍යවක් අනුව අයදුම්කරුවන් අවාරිය තහවුරු යදානා ස්ථානයේ ලැබේ.</p>
අභ්‍යන්තර හා මායාධි පරිජ්‍යක	<p>(i). මහජන සෞඛ්‍ය පර්ජ්‍යක තිබුදාරී රාජාත්‍යාලේ   ග්‍රේන්ඩට අයෙක් සාම්යුණ්‍යමතා කටයුම සමත්   වන ග්‍රේන්ඩට හෝ ටේර් ඉහළ තිබුදාරීරුයකු විස් ප්‍රාග්‍ය.</p> <p>(ii). මහජන සෞඛ්‍ය පර්ජ්‍යකවර්තන් යදානා වන ලන්ඩ්නයේ රාජ්‍යීය සෞඛ්‍ය සංගමය විසින් පිරිනාමසු ලැබෙන ඩිස්ට්‍රික්ටුවාට හෝ සාම්යුණ්‍ය සෞඛ්‍ය විද්‍යායාකාය හෝ සෞඛ්‍ය අම්වයාකාය අනුමත ප්‍රාග්‍ය මධ්‍යස්ථානයක් නිශ්චිත හෝ පිරිනාමසු ලැබෙන ඩිස්ට්‍රික්ටුවා සංගමය විසින් සිංහාස්‍ය කරන ලද බිජ්‍යාලුව හෝ පුරුෂායු සංඛ්‍යකායෙන් ලබා තිබීම හෝ අභාර හා මායාධි පර්ජ්‍යක තිබුදාරී විභාගය සම්ඟ දීනය හා එම විභාගය ඇතුළතාව පදනම් කරනු ලබයා සංඛ්‍ය ලැබෙන පිරිනාමසු හා ඇතුළතා ලැබෙන සේවකයා අනුව ඇතුළතාම් පර්ජ්‍යක තිබුදාරී අනුවරුව අභාර ලැබෙනය අනුව අනුමත සේවක සංඛ්‍යවක් පත් තිබීම විශ්වාස විසින් මිදුවා ගැනීමේ.</p> <p>(iii) අයදුම්පත් කැඳවීන ඇවිසා දීනට පුරුෂායු විසින් විශ්වාස සංඛ්‍යකායෙන් සෘජ්‍යාලු ස්ථානයේ සම්පූර්ණ කර තිබිය ප්‍රාග්‍ය.</p>	<p>සෞඛ්‍ය ප්‍රමාණයකා විසින් පටවීමු ලැබීම අහාර හා වාෂය පර්ජ්‍යක තිබුදාරී විභාගය සම්ඟ දීනය හා එම විභාගය ඇතුළතාව පදනම් කරනු ලබයා සංඛ්‍ය ලැබෙන පිරිනාමසු හා ඇතුළතා ලැබෙන සේවකයා අනුව ඇතුළතාම් පර්ජ්‍යක තිබුදාරී අනුවරුව අභාර ලැබෙනය අනුව අනුමත සේවක සංඛ්‍යවක් පත් තිබීම විශ්වාස විසින් මිදුවා ගැනීමේ.</p>

12. එංජිනේරු සෑවා සාම්යාධි සංඛ්‍යකා ප්‍රාග්ධන සෞඛ්‍ය සාම්යාධිවිලුම් පර්ජ්‍යක වින්නාවූ සොන්දේයි : අදාළ සොන්වී

13. රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පරිපාලන රීතිවල දැක්වෙන අර්ථ නිර්පාණවලට පරිඛුමේ  
වන්නා වූ අර්ථ නිර්පාණ :

“ සියුම සේවා මූලය සහු වැටුප් රැඹින ත්‍රිතුවූ කාලයන් ඇතුළත් තොටින. එහෙත් අමාත්‍ය  
මණ්ඩලය විසින් ප්‍රතිපාදනයෙන් ලෙස සියුම සේවා කාලයක් පෙන්ස සැලකිය යුතු යැයි විශේෂීයව  
සඳහන් කරනු ලැබූ ඇති වැටුප් රැඹින ත්‍රිතුවූ කාලයන් ද ඇතුළත්. නිලධාරියෙකු ස්වධීය තහඟටිව  
අදාළ වැටුප් ලබමින් සිටි සේවා කාලය වේ.”

14. සෞඛ්‍ය බුම්කරී අන්තර්ග්‍රහණය (බදුවා ගැනීමේ පරිපාලන) ත්‍රියාත්මක වන දිනට සේවියේ නිශ්චාවටින්  
සඳුයා

නව බදුවා ගැනීමේ පරිපාලන ත්‍රියාත්මක වන දිනට රාජ්‍ය පරිපාලන වැනුදෙළු 03/2016 නැතුව MT –  
05 – 2016 වැටුප් පරිමාත්‍යයෙහි වැටුප් ලබන ව්‍යාපෘති පරිත්‍යක නිලධාරීන්  
ප්‍රතිසාමීක්‍රිත අතුරු වෛවුන සේවියට අන්තර්ග්‍රහණය කිරීම ආයතන සංග්‍රහයේ VII පරිවිශේදයේ 4  
පරිවිශේදයේ විධි විධාන වැනි පරිත්‍යා පහත පරිදි අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

කොසේ වහුදු අන්තර්ග්‍රහණය හෝතුවෙන් අදාළ නිලධාරීයාගේ වැටුපෙන් හෝ වැටුප් විරිධිය දිනයෙහි  
වෙනසෙන් සිදු නොවේ යුතු ඇතර, විම දිනය අන්තර්ග්‍රහණයට පෙර පැවති වැටුප් විරිධිය දිනය  
විශාලයෙන් නොවෙනයේ ත්‍රියාත්මක විය යුතුය. එමස්ම වැටුප් පරිවිරෝධයේදී අදාළ තහඟත්තා අවසන්  
වරට ලබමින් සිටි වැටුප් පියවර නව වැටුප් පියවරට අනුරූප විම මත ආයතන සංග්‍රහයේ VII  
පරිවිශේදයේ 4.4 වෙනතිය අනුව ටීඩු ඉගුණ වැටුප් පියවරට තැබ්මද නොකළ යුතුය.

සේවියේ || “ ආ ” සෞඛ්‍යයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාලනයේ ||| වැනි සෞඛ්‍යයට

සේවියේ || “ අ ” සෞඛ්‍යයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාලනයේ || වැනි සෞඛ්‍යයට

සේවියේ | සෞඛ්‍යයේ නිලධාරීන් නව බදුවා ගැනීමේ පරිපාලනයේ | වැනි සෞඛ්‍යයට අන්තර්ග්‍රහණය කරනු  
ලැබේ.

“ සේවියේ | සෞඛ්‍යයේ වියර (10) ක සියුම සේවා කාලයක් සම්පූර්ණ කර ඇති යා | සෞඛ්‍යයට අදාළ  
වැටුප් විරිධිය දැනා (10) ක් උපයාගෙන ඇති නිලධාරීන් ඇඟ සෞඛ්‍යයට ”

15. සාම පත්වීමක් සම්බන්ධයන්ම ආයතන සංග්‍රහයේ විධිවිධාන භා රාජ්‍ය අදාළ කොමිෂන් සඟාලටි  
ඡනක 1589/30 හා 2009.02.20 දිනැති සි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ  
ගැසට් පූදුයෙන් ප්‍රකාශිත කාර්ය පරිපාලන රීතිවල දැක්වෙන කොමිෂන් අදාළ වේ.

16. මෙම බදුවා ගැනීමේ පරිපාලනයේ විධිවිධාන පැවතා නොමැති කරනු පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන්  
සඟාලටි ජීර්ණය අවසන් විරෝධ වේ.

17. අන්තර්කාලීන විධිවිධාන

සටහන - මෙම බදුවා ගැනීමේ පරිපාලනයේ සඳහන් විධිවිධාන 2016.01.01 දින සිට බ්‍රුන්මය වේ.

#### 17.1 සෞඛ්‍ය උගය් හිරීම් සම්බන්ධ විධිවිධාන

වෙදදා කරීමය සඳහා වූ පරිපාරක වෘත්තීන්ගේ සේවියේ භා අතුරු වෛවුන සේවියේ 1 වන සෞඛ්‍යයේ  
ලියුතුවේ ලඛි දීම යන මැයෙන් ගරු සොඩී අමාත්‍යත්වයා විසින් ඉදිරිපත් කරන ලද 2012.03.13 දිනැති  
අමාත්‍ය මණ්ඩල සංඛ්‍යය සඳහා 2014.09.04 දින පැවති අමාත්‍ය මණ්ඩල යෝධිවෙන්දී එඹුම ඇති ජීර්ණය

Y

අනුව 2010.11.01 දින සිට 2015.12.31 දින දක්වා අන්තර් කාලය ශ්‍රී යාන්ත්‍රික මධ්‍ය මෙම අන්තර් කාලය ඇඟ ॥  
පූජ්‍යීය හා 1 පූජ්‍යීය උසස් වේද පැහැ පරිදි බඩා දෙනු ඇත.

### 17.1.1 II අ බණ්ඩයට / II පූජ්‍යීයට උසස් තිරීම

පූජ්‍යීය කාලයද ඇතුළුව ॥ "ආ" බණ්ඩයේ / II පූජ්‍යීය වියර 08 ත  
සභාප්‍ර දායක සේවා කාලයක් සම්පූර්ණ තර ඇති හා නියමිත ලදපාර්තමේන්තු  
පරික්ෂණය හා කාරියාක්ෂණීය සම්බන්ධ සම්බන්ධ තීලඩාරින් ॥ "ඇ" බණ්ඩයට / II  
පූජ්‍යීයට උසස් තරතු ඇත.

### 17.1.2 I පූජ්‍යීයට උසස් තිරීම

II "ඇ" බණ්ඩයේ වියර 09 ත සභාප්‍ර හා සභාප්‍ර දායක සේවා කාලයක්  
සහිත මූල්‍ය පත්වීමේ දෙන සිට අවම වියයෙක් වියර 15 ත සේවා කාලයක් සම්පූර්ණ  
කරන ලද තීලඩාරින් තීග වැශිෂ්ට, අතිකාල දීමනා හා අනෙකුත් දීමනා ගෙවීමෙන්  
කොරව අප්‍රාප සේවයේ | පූජ්‍යීයට උසස් තරතු ලැබේ.

සකස් කළේ :

අත්සන :- .....  
(විෂය භාර සත්‍යාච්‍යා මාණ්ඩලික තීලඩාරිය)

වින්. කේ. එන්. ණරුහනී  
නම :- ගැනීම් පෙනීන භා දැනු පෙනුය අමායත්‍රාය  
"ප්‍රවිධිරෝග"  
රාත්‍රාදර :- 385, ප්‍රජා බිජුදේගම විමුද්‍රිය සිං මාවත,  
දිනය :- 2017/12/18

පරිස්ථා කළේ :

අත්සන :- .....  
(විෂය භාර පෙන්සේ මාණ්ඩලික තීලඩාරිය)

නම :- .....  
රාත්‍රාදර :- .....  
දිනය :- 18/12/2017

නිර්මාදා තර ඉදිරිපත් කරමි.

අත්සන :- .....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම :- විජේෂ්‍ය ටෙලු ප්‍රභිත් ප්‍රභිත්  
සේවා අධ්‍යක්ෂ ප්‍රභිත්  
රාත්‍රාදර :- ගොවන, පොපන හා දැනීය වෙළැන අමායත්‍රාය  
"ප්‍රවිධිරෝග"  
385, ප්‍රජා බිජුදේගම විමුද්‍රිය සිං මාවත,  
කොළඹ 10.

දිනය :- 19/12/2017 නිල මුදාව :-

යොලු අංකය: TA/SA/20/2012

පයාච්, පෙශේන සහ උදිසිය මධ්‍යිය අමුන්තනයෙහි එහැන යොවු පරීජක තාක්ෂණ  
අදාළ 2016.09.22 රාජ්‍ය යොවා කොමිෂන් සභාව පිසේන් අනුමත කරන ලද මූලික ගැනීම් පරීජය  
සහතික තිරේම සැක්කා තිබුදු වර්ගීය යොවා යුතු.

අර්ථන : .....  
නම : ඩී. එම්. එම්. මිංක  
දෙපාට්මේන්තු : ප්‍රජාව ප්‍රජාව ප්‍රජාව  
සෑම නම් : .....  
දිනය : 03/04/2018  
නිල මුදාව : .....

යොමු අංකය: PSC/ESTA/3/1/13/3/0013

කොළඹ ප්‍රාන්තික සභා උදිසිය මෙහෙන කොළඹ ප්‍රාන්තික සභා උදිසිය  
මෙම අංශ මධ්‍යිය මෙහෙන පිශ්චා 2016.09.22 දින රාජ්‍ය යොවා කොමිෂන් සභාව පිසේන්  
අනුමත කරන ලදී.

අර්ථන : .....  
නම : ඩී. එම්. එම්. මිංක  
දෙපාට්මේන්තු : ප්‍රජාව ප්‍රජාව  
සෑම නම් : .....  
දිනය : 2018.10.03  
නිල මුදාව : .....  
යොමු අංකය: PSC/ESTA/3/1/13/3/0013

යොමු අංකය: PSC/ESTA/3/1/13/3/0013

ප්‍රමුණුම 01

යේවා ගණයට අයත් තනතුරු

ඡනුමත තනතුරු භාම, ඡනුමත තනතුරු සාම්ප්‍රදායි හා ඒවාට ප්‍රචිලෙන කාර්යයන්

ඡනුමත තනතුරු භාම	ඡනුමත තනතුරු සාම්ප්‍රදාය	ඡනතුරු ඡනුමත ශේෂීය	කාර්යයන්
මහජන සෞඛ්‍ය පරීක්ෂක	165	III සහ II ශේෂීය	(අ). රෝග හිටාර්ත්‍යය උපදාසා පූර්ෂරිත සෞඛ්‍ය කළමනාකරණය මුලික විගහිම කොට්ඨ, ප්‍රජාවල් බෝධිත හා වෝ නොවන රෝග පාලනය. ජල සැන්පාර්යාව්, ඇපුව්‍රිය කළමනාකරණය, ව්‍යාහා පාලනය, නිවාස සෞඛ්‍ය, පාසල් සෞඛ්‍ය, අපදා කළමනාකරණය, සෞඛ්‍ය දුව්‍යේන්නය සහ මහජන සෞඛ්‍ය නිරිය තුළුවම් සිරිම තුළුන් සෞඛ්‍යමත් සමාර්යක විභි සිහෘම දායක විම
		I ශේෂීය, අධි ශේෂීය	(ආ). ඉහත (අ) හි යදහන් කාර්යයන්ට අමතරව ඇඳුල ආයතන හෝ බිල ප්‍රජාත්‍යාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ කටයුතු
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක	02	I ශේෂීය	පත් කරන ආයතනයේ හෝ බිල ප්‍රජාත්‍යාවට ඇඳුල වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ හා ප්‍රපර්ධ්‍යන් කටයුතු සැලුසුම් කිරීම, තුළුවම් කිරීම, කාර්ය සඩනාය පැහැදිලි, වෙනත් තැක්මා කටයුතු යුතු නෑම්, නැඩු මෙහෙයුම්, මහජන සෞඛ්‍ය ගබඳ විසඳුම්
ආච්‍රිත මහජන සෞඛ්‍ය පරීක්ෂක	09	I ශේෂීය	මහජන සෞඛ්‍ය පරීක්ෂක ශිෂ්‍ය ලියාපදිංචිය, ඡුනුණ කිරීම, දේශන පැවිත්‍රීම්, ප්‍රශ්න හා ප්‍රශ්න පැවිත්‍රීම්, උත්තර පැවිත්‍රීම්, පරීක්ෂකවරුන්ගේ ප්‍රශ්න සහයෝගය ලබාදුම්, ප්‍රායෝගික ප්‍රත්‍යුව් අධීක්ෂණය, යේවාස්ථා ප්‍රත්‍යුව් පැවිත්‍රීම්, අවශ්‍ය අවශ්‍යාවල්දී තාක්ෂණික කාර්යයන් යුතු කාර්යක්ෂමතා කටයුතු විභාග මණ්ඩල තීක්ෂණය, ප්‍රත්‍යුව් පාසල් තුළ විනාය පවත්වාගෙන යාම. ප්‍රත්‍යුව් පාසල්වල අවශ්‍යක පිළිබඳව පෙන්ස්ඩ් ආච්‍රිත විගහිම්, තනතුරු ඇඳුල වෙනත් රාජකාරී කටයුතු

ආහාර හා මාෂධි පරීක්ෂණ	52	I සෞඛ්‍ය	<p>ආහාර පවුලතාවය පිළිබඳ තීරිමය කටයුතු සම්පාදනය නිර්ම. ආහාර සේවකාවාවය හා ප්‍රමිතිය පිළිබඳ ඉලික කටයුතු වූයාත්මක නිර්ම. වෙළුපුදුන් හා පාරිභෝගිකයින් දැනුවත් නිර්ම්ම වැඩි සටහන් ලෙසෙයවීම්. ආනයන හා අපනයන ආහාර ද්‍රව්‍ය පරීක්ෂණ නිර්ම හා අදාළ පනතික පත් තීඩූත් නිර්ම. ලොක වෙළුපුදු සංවේදිනය (W.T.O.) සටහෙය පිළිගුවා ඇති සහිපාර්ත්‍යාල හා ගාක සහිපාර්ත්‍යාල පිළිබඳ විමසීම් රේකකයේ (S.P.S.) කටයුතු, ලැබූහ පැවත්තා පිළිබඳව විශේෂ පරීක්ෂණ නිර්ම.</p> <p>ජාතිය බේත්තල් පළය තීපැයුම් සේවාන වූයාපදිංචි නිර්ම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය කරන පරීක්ෂණ නිර්මිවලදී තීඩූරුන් කණ්ඩායම් සමඟ කටයුතු නිර්ම.</p> <p>ආහාර උපදේශක කම්ට්‍රිවේ හිරනා පිළිබඳ සියවර ගැනීම.</p> <p>ජාතික කොෂඩක්ස් කම්ට්‍රිවේ වූයාකාරයාම් වූයාත්මක නිර්මැදු සහායවීම ආදි කටයුතු</p> <p>වේලුවින් උපකරණ හා මාෂධි පහතට ඇඳුවා තීරිමය කටයුතු හා පැහැරන් වූයාමාර්ග ගැනීම. උක්ක පහත සටහෙය් වූයාවිරිම සඳහා බලයුලත් තීඩූරුන් පුනුණු නිර්ම, බ්‍රිජ්ඩ් තොග හා ඩීලුරු චලයු නිර්මද්‍ය ගැනීම, වෙළදපාලු ඇති වේලුවින් හා මාෂධි වල තත්ත්වය පිළිබඳව පසු විපරීම් නිර්ම සඳහා තීයැදු ඉඩා ගැනීම. වේලුවින් උපකරණ හා මාෂධි තීජපාදනයේ දී සහපත් තීජපාදන වූයාවිලිය පිළිබඳව පරිභා නිර්ම, මහයා පාමින්ලු විමර්ශනය පියවිර ගැනීම, මහයා ගාලු හිමියන් හා මාෂධිවේදීන් සඳහා දැනුවත් නිර්ම්ම වැඩිස්වන් පැවත්තාවීම, වූයාපදිංචි තොගකු වේලුවින් උපකරණ හා මාෂධි සඳහා තීරිමය පියවිර ගැනීම.</p>
-----------------------	----	----------	--

සෘජ්‍ය නම් :

අත්සන :- .....  
 (විෂය භාර කණ්ඩා මාන්ඩලු තීඩූරු)  
 එහි, කේ. වින්. රාජ්‍ය පාලිත ප්‍රභාව 02,  
 නම :- සොඩ් පාලිත ප්‍රභාව අමාත්‍යාංශය  
 "ප්‍රවිධිරාම"  
 තනතුර :- 385, පුද්‍ර විද්‍යාල විමුවාග තීම මධ්‍ය,  
 කොළඹ 10.  
 දිනය :- 20/7 /12 /18

පරීක්ෂණ නම් :

අත්සන :- .....  
 (විෂය භාර පොඩ්ඡි මාන්ඩලු තීඩූරු)  
 නම :- .....  
 අභ්‍යන්තර ප්‍රභාව අමාත්‍යාංශය  
 තනතුර :- .....  
 දිනය :- 12/12/2017

අත්සන :.....

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම : - විශේෂය ගෙවීමේ ප්‍රධානීය  
සෞච්‍ය අලේක්‍රියා ප්‍රධානීය  
සෞච්‍ය, පෝතනා භා දේශීය ගෙවීමේ ප්‍රධානීය,  
තනතුර : - "ප්‍රවිසිරිජය"  
385, සුජා විද්‍යාලිගම විෂාලාභ ප්‍රමාණ  
කොළඹ 10.

දිනය : ..... 19/12/2012 ..... කිල මුහුර් : -

4.

ආච්‍රමණය - 02 - 1

අමාත්‍යාංශය : සොඛන, පෝෂණ සහ දේශීය වෙවුනා අමාත්‍යාංශය

නිලධාරී ගණය : අදාළ වෙවුනා සේවක

01. විභාගයේ නම: අදාළ වෙවුනා සේවක III පෞද්‍රියේ කාර්යාලය තිබූම් පරීක්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර:

ප්‍රශ්න පථය	පිළිබඳ සැපයිය යුතු ආකෘතය	කාලය	මුළු මැයිය	සමත් මක්‍රුව
ඇයගත සංග්‍රහය හා කාර්ය පරිපාලන රිනි	රවනා ප්‍රශ්න පිළිබඳ සමත්වන වන අතර ඉන් ප්‍රශ්න රිකට පිළිබුදා සැපයිය යුතුය.	පැය 3	100	40%
මුදල් රේගුලාසි	රවනා ප්‍රශ්න පිළිබඳ සමත්වන වන අතර ඉන් ප්‍රශ්න රිකට පිළිබුදා සැපයිය යුතුය.	පැය 3	100	40%

03. විභාගය පටිත්වීනු ලබන ව්‍යුත්‍ය : සොඛන, පෝෂණ සහ දේශීය වෙවුනා අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත තැබු ආයතනයේ විසින්

04. විභාගය පටිත්වීනු ලබන්නේ කොපම්ප කාලුම්පාවකට වර්යුදු යන වග : වසරකට දෙවරක්

05. විභාගය යුතු වන විෂය නිර්දේශය:


ප්‍රශ්න පථයේ නම	විෂය නිර්දේශය
ඇයගත සංග්‍රහය හා කාර්ය පරිපාලන රිනි	ඇයගත සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද මත සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාපති කාර්ය පරිපාලන රිනි මත මෙම ප්‍රශ්න පථය සැකැසේ. ඇයගත සංග්‍රහයේ පරිවිශේද IV, XII, XIII, XIV, XIX, XLVII, XLVIII
මුදල් රේගුලාසි	මෙම ප්‍රශ්න පථය පහත යුතුවන් මුදල් රේගුලාසි මත සැකැසේ. I වන පරිවිශේදය - වියදම් හා ආදායම් ඇයෝගමේන්තු ඒකාබද්ධ අංමිල, වාර්ෂික ඇයෝගමේන්තු. වාර්ෂික ඇයෝගමේන්තු වෙනස් කිරීම(මදුල් රේගුලාසි I සිට 68 දුන්වා) III වන පරිවිශේදය - මුද්‍රා කළමනාකරණය හා උත්සාජායී බව, ප්‍රධාන ගණක නිලධාරී, ගණක නිල ආදායම් ගිණුම් නිලධාරීන්, ගෙවීම සඳහා බ්ලය ලබාදීම, පැනක සිරීම, සහතික සිරීම, කාර්ය පැවරීම, (මදුල් රේගුලාසි 124 සිට 147 දුන්වා)

සභාර තැල් :

අත්සන : .....  
(විෂය භාර කළේ මාන්දිලික නිලධාරිය)  
නම : ..... වින්. ඩේ. වින්. හර්ජන  
ජාතිය ප්‍රධාන ආදායා නා ඇඟිය සෙවද අමුනත්වය  
තහවුරු : ..... "පුරිසිරිතා"  
දිනය : ..... 385, පුරිසිරිතා ව්‍යුලුවය නිම් මූල්‍ය,  
385, පුරිසිරිතා ව්‍යුලුවය / 10 ද

පරීක්ෂා තැල් :

අත්සන .....  
(විෂය භාර ඇත්තේ මාන්දිලික නිලධාරිය)  
නම : .....  
තහවුරු : .....  
දිනය : ..... 19.12.2012

අත්සන .....  


(දෙපාර්තමේන්තු ප්‍රධානීය)

නම : ..... වින්  
තහවුරු : .....  
නිල මූල්‍ය : ..... 385, පුරිසිරිතා ව්‍යුලුවය  
කොට්ඨාස : .....  


දිනය : ..... 19/12/2012

අදමෙනුම - 02- ii

අමාත්‍යාංශය : සෞඛ්‍ය, පොෂණ සහ දේශීය පෙවැස අමාත්‍යාංශය

මිලධිර ගණය : අනුර පෙවැස ජේවිය

01. විභාගයේ නම: අනුර පෙවැස ජේවිය || ලේඛිලෝ තාප්‍රයෝග්‍ය කාඩ්‍රයෝග්‍ය නිවුම් පරීක්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර:

(අ). කාර්යක්ෂමතා කිහිපි පරීක්ෂණය:

ප්‍රශ්න පථය	පිළිබඳ සැපයිය යුතු ආකෘති	කාලය	මුළු තොගු	සම්පූර්ණයෙන්
ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රිසි	රචනා ප්‍රශ්න 7කින් සම්බන්ධ වන අතර ඉන් ප්‍රශ්න 4කට පිළිබඳ සැපයිය යුතුය.	පැය 2	100	40%
මුදල් රෙගුලයි	රචනා ප්‍රශ්න 7කින් සම්බන්ධ වන අතර ඉන් ප්‍රශ්න 4කට පිළිබඳ සැපයිය යුතුය.	පැය 2	100	40%

(ආ). දෙපාර්තමේන්තු පරීක්ෂණය:

ප්‍රශ්න පථය	පිළිබඳ සැපයිය යුතු ආකෘති	කාලය	මුළු තොගු	සම්පූර්ණයෙන්
විෂයානුබඳු මූලික	රචනා ප්‍රශ්න පිනින් සම්බන්ධ වන අතර ඉන් ප්‍රශ්න 5කට පිළිබඳ සැපයිය යුතුය.	පැය 3	100	40%
විෂයානුබඳු වාරික	විෂය දේපෙනුය ඇපුරුන් සහ රාජකාරීය දී මුහුණාන ගැටුව පිළිබඳව වාරිකට යානු ලබන පරීක්ෂණයයි.	විනාඩි 15	100	40%
විෂයානුබඳු ප්‍රායෝගික	විෂය දේපෙනුය ඇපුරුන් ප්‍රායෝගිකව කරනු ලබන පරීක්ෂණය	පරීක්ෂණය ආනුව	100	40%

03. විභාගය පටිත්වනු ලබන මිලධිරය :

සෞඛ්‍ය, පොෂණ සහ දේශීය පෙවැස අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින්

04. විභාගය පටිත්වනු ලබන්නේ කොළඹ කාලයීමාවකට විවිධ සහ වග : විසරග දෙවරක්

05. විභාගය යදහා වන විෂය නිර්දේශය:

ප්‍රශන පත්‍රයේ නම	විෂය නිර්දේශය
ආයතන යෝගීය	ආයතන සංග්‍රහයේ පහත යදහන් පරිවිශේද මත ප්‍රශන පත්‍රය යයෙයි. ආයතන සංග්‍රහයේ පරිවිශේද  XV, XVI, XXIII, XXIV, XXV, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII
මුදල් රෙගුලාසි	මුදල් රෙගුලාසි පහත යදහන් පරිවිශේද මත යෙයෙයි. (1). VI වන පරිවිශේදය - ආණ්ඩුවේ මුදල් යනාදියේ නාරකාරණවය, ඇඟ්‍රිමය හා බැංචු ගිණුම්, එස්ස මුද්‍රා සුරක්ෂිතහාවය. සම්බ්ධතා මත්සිල, අසිරාව බැංචු ගිණුම් (මුදල් රෙගුලාසි 315 සිට 396 දක්වා)  (2). XIII වන පරිවිශේදය - සැපුම් වැඩි හා යේවා:- සැපුම් / මිලට ගැනීම් ත්‍රිකාවලිය, ගබඩා සම්බ්ධතා, ගබඩාකරණ ක්‍රියවලිය, තොත්තූත්, වෙනස් පරිපාලියෙන් තියාරීම (මුදල් රෙගුලාසි 708 සිට 775 දක්වා)
විෂයාත්මක පරීක්ෂණය - රුඩිත විභාගය	<ol style="list-style-type: none"> <li>සාමාන්‍ය පරිපාලනය</li> <li>රහ්යාවේදය</li> <li>ක්‍රිජු පිටි විද්‍යාව</li> <li>ඇධ්‍යාපන විද්‍යාව</li> <li>පරපෝෂිතවේදය</li> <li>ඡෙවුනු නිටි විද්‍යාව</li> <li>ආහාර සුරක්ෂාව හා ස්විච්ඡාවය</li> <li>මානසික සෞඛ්‍යය</li> <li>පරිසර සෞඛ්‍යය</li> <li>ගොඩනගිලි නිර්මාණය</li> <li>වෛවිෂ රෝග හා විසංගතවේදය ආවේක්ෂණය</li> <li>බෙශ නොවන රෝග</li> <li>පැවුල් සෞඛ්‍යය</li> <li>උයාල් සෞඛ්‍යය</li> <li>සොබන අධ්‍යාපනය හා පුවරුදිනය</li> <li>සොබන ගැලුදුම් හා ගැලුම්කරණය</li> <li>මහජන සෞඛ්‍යය නිරිය</li> <li>ජාතික සෞඛ්‍යය තොරතුරු පද්ධතිය</li> <li>පුරුමාධිර</li> </ol>
විෂයාත්මක පරීක්ෂණය ප්‍රායෝගික පරීක්ෂණය	<ol style="list-style-type: none"> <li>පාසල් සෞඛ්‍යය</li> <li>මහජන සෞඛ්‍යය නිරිය</li> <li>කාර්යාල පරිපාලනය</li> <li>විසංගතවේදය ආවේක්ෂණ ක්‍රියවලිය</li> </ol>
විෂයාත්මක පරීක්ෂණය වාර්ෂික පරීක්ෂණය	විෂය දේශීෂායට අදාළව හා යේවියේ යොදුමේදී එළඹිය හැකි ගැටුව පිළිබඳ වාර්ෂික පරීක්ෂණයයි.

සහය කළේ :

අත්සන : .....  
 (විෂය භාර කොළඹ මානවීක නිලධාරිය)  
 එන්. කේ. එන්. ඩරීජ්‌හි  
 අධ්‍යක්ෂ (රාඛක) 02.  
 නම : - සෞඛ්‍ය පැලැලාංකා ආච්ච්‍ය නෙවුල අමාත්‍යාංශය  
 සංඝාත  
 තහතුරු : ..385. ප්‍රජාත්‍යාමාන්‍ය ප්‍රජාව මාලිග  
 දිනය : ..... 2017 / 12 / 18

පරීක්ෂා කළේ :

අත්සන .....  
 (විෂය භාර පෙළේදී මානවීක නිලධාරිය)  
 නම : .....  
 තහතුරු : .....  
 දිනය : ..... 18 / 12 / 2017

අත්සන : .....  


දිනය : ..... 19 / 12 / 2017

(දෙපාර්තමේන්තු ප්‍රධානීය)  
 රිජේප්පෙරු රුදී  
 නම : .....  
 තහතුරු : .....  
 385, ප්‍රජාත්‍යාම්‍ය ප්‍රජාව  
 කොළඹ 10.  
 නිල මුදාව : .....

Y

ඇමුණුම - 02 - iii

අමානාජිතය : දොළඹ, පෙරේපෙරු සහ දේශීය තෙවැන් අමානාජිතය

නිලධාරී ගණය : අභුරු තෙවැන් ගේවිය

01. විභාගයේ නම: අභුරු තෙවැන් ගේවිය | උස්ස්නිල් කාර්යාලයේ තාක්ෂණික පරීක්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර:

ප්‍රයෝග පාලනය	පිළිබඳ සැපයිය යුතු ප්‍රයෝග ප්‍රමාණය	කාලය	මුද්‍රා තෙක්‍රූ	සම්පූර්ණයෙන්
විෂයනුවුදුව (රචනා)	ප්‍රයෝග මින් රැකට පිළිබඳ සැපයිය සැපයිය යුතුය.	පැය 3	100	40%

03. විභාගය පටන්වීනු ලබන බලුදිරිය :

දොළඹ, පෙරේපෙරු සහ දේශීය තෙවැන් අමානාජිතයෙන් ලේකම් විසින් අනුමත කරනු ලබන ආයතනයක් විසින්

04. විභාගය පටන්වීනු ලබන්නේ දොළඹ සාලැසිලාවකට වර්ක්ස් සහ විග : විසරකට දෙවරක්

05. විභාගය සඳහා විභාග සිරුත්තෙයා:

ප්‍රයෝග පාලනයේ නම	විෂය නිර්මාණය
විෂයනුවුදුව (රචනා)	<ol style="list-style-type: none"> <li>පරිසර සෞඛ්‍යය</li> <li>ආහාර පුරුෂ්මිතයාවය හා ස්විච්ඡෑහාව</li> <li>අධික්ෂණය</li> <li>බෝරුවන රෝග</li> <li>රානික සෞඛ්‍යය තොරතුරු පද්ධතිය</li> <li>කාර්කාල පරිපාලනය</li> <li>මිකරන දොම්ජය තීරිය</li> <li>දොළඹ සාලැසිලාව හා කළමනාකරණය</li> <li>බෝරුවන රෝග හා විසංගමවේදුය ප්‍රමාණය</li> <li>පිට සංඛ්‍යා</li> <li>දොළඹ සාලැසිලාව</li> <li>විෂාපාරි</li> </ol>

යකයේ කලේ : ( ) , , ,  
අත්සන : .....  
(විෂය භාර කනීමේද මාණ්ඩලික නිලධාරියා)

වින්. අක්. වින්. ගරුපති  
නම : ආචාර්ය (පාලන) 02,  
සේවිත පෙනෙන හා උග්‍රෝධ්‍ය ආමාන්ත්‍යය  
"පුරුෂරාජය"  
තහතර : 385, ප්‍රඟන මධ්‍යම ප්‍රාග්‍රෑහීය සංඛ්‍යක මාධ්‍ය  
කොළඹ 10.  
දිනය : 2012/12/18

පරීක්ෂා කලේ : .....  
අත්සන : .....  
(විෂය භාර පෙනෙන්ම මාණ්ඩලික නිලධාරියා)

නම : .....  
තහතර : .....  
දිනය : 18/12/2012

අත්සන : .....  
(ඉදාපාරැකළමේන්ද ප්‍රධානීය)

නම : .....විශේෂයෙන් වෙටුන් අඩිග්‍රේ. ජ්‍යෙෂ්ඨ...  
සෞඛ්‍ය යෝගී අධිකාරී ප්‍රධානීය  
සෞඛ්‍ය, පොෂ්‍ය හා ගුව්‍ය ප්‍රාග්‍රෑහීය,  
"පුරුෂරාජය"  
385, ප්‍රඟන මධ්‍යම ප්‍රාග්‍රෑහීය ප්‍රාග්‍රෑහීය  
කොළඹ 10.

දිනය : 19/12/2012 ..... නිල මූදාව : .....

v